

# ගොවි ණය අරබුදය හා ස්වභාවය

**අරබුදය විසඳීමට ගෙන ඇති ක්‍රියා මාර්ගයන් හි සාර්ථකත්වය පිළිබඳ විමසීමක්**

**ලේඛය පාරිභෝගික කෘෂි ක්‍ෂේත්‍රය තුළ කැපැරවීමේ පවතින ගැටළු අතර කෘෂි ණය ප්‍රශ්නයට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි.**

ඉඩම් හිමියාට ගෙවීමට සිදුවීම නිසා සුළු ගොවීන්ගේ ඊ ළඟ කන්නය සඳහා ආයෝජනය කිරීමට තරම් ප්‍රමාණවත් යමක්

වීමක් යන කරුණු නිසා අධික මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීමට සිදුවීම පිළිවෙලින් කෘෂි ණය ප්‍රශ්නයේ ආරම්භයට සහ උග්‍ර බවක් ඇති වීමට හේතු වන්නට ඇතැයි සිතිය හැකිය. සාම්ප්‍රදායිකව සිදු කල වි වගාව දියුණු කිරීම සඳහා 1960 ගණන් වල දී, (හරිත විප්ලවය කාක්‍ෂණය යටතේ) ඉහළ තාක්‍ෂණික ක්‍රමයන් හඳුන්වා දෙන ලදී. ඒ යටතේ ඉහළ අස්වනු ගෙන දෙන බීජ වර්ග, කෂණික ප්‍රච්චල ගෙන දෙන රසායනික පොහොර, වල් හා පලිබෝධ නාශක, ගැඹුරට පස සකස් කිරීම, පැල සිටුවීම, වල් මර්ධනය, ජල පාලනය යන භාවිතයන් ද හඳුන්වා දෙනු ලැබීය. ඒ යටතේ, අදාළ යෙදවුම් මිල දී ගැනීම සඳහාත්, භාවිතයන් සඳහා අවශ්‍ය යන්ත්‍ර - සූත්‍ර යොදවා ගැනීම සඳහාත්, ශ්‍රමය සඳහාත් අධික වියදමක් දැරීමට ගොවීන්ට සිදුවිය. ඒ වගාවෙන් ආරම්භ කල මෙම නවීකරණ ක්‍රියාවලිය මිලිප්, ජැණු, අල හා ඵලවඵ ඇතුළු සෙසු බෝග සම්බන්ධයෙන් ද ව්‍යාප්ත වූ අතර ඇතැම් බෝග සම්බන්ධයෙන් දැරීමට සිදුවන වියදම, ඒ වගාව

**එදිනෙදා වගා කටයුතු වලට අවශ්‍ය ආයෝජන සඳහා කෙටි කාලීන මූල්‍ය පහසුකම් සපයා ගැනීමේ අපහසුතාවය කෘෂි ණය ප්‍රශ්නය තුළින් පිළිබිඹු කෙරේ.**

එදිනෙදා වගා කටයුතු වලට අවශ්‍ය ආයෝජන සඳහා කෙටි කාලීන මූල්‍ය පහසුකම් සපයා ගැනීමේ අපහසුතාවය කෘෂි ණය ප්‍රශ්නය තුළින් පිළිබිඹු කෙරේ.

## සුළු ගොවි ක්‍ෂේත්‍රය හා ස්වභාවය

කෘෂි ණය ප්‍රශ්නය ඇති වීමට හේතු වූ කරුණු විමසා බලන විට, මූලික කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කිරීමට සිදු වේ. පළමු කරුණ වන්නේ පාරිභෝගික කෘෂි ක්‍ෂේත්‍රයෙහි වගා කටයුතු වල නියැලී සිටින්නන්ගෙන් බහුතරය ඉතා කුඩා ඉඩම් හිමියන් හෝ එවැනි කුඩා ඉඩම් ආදිය බද්දට හෝ උකසට ගෙන වගා කරන සුළු ගොවීන් වීමයි.

1982 කෘෂිකාර්මික සංගණනයට අනුව, මෙරට පාරිභෝගික කෘෂි ක්‍ෂේත්‍රයෙහි වගා කටයුතු වල නිරත ගොවීහු අතුරෙන් 64% ක් අක්කර 02 ට අඩු ඉඩම් භාවිතා කරති. මෙවැනි සුළු ඉඩම් ප්‍රමාණයක් වගා කිරීම නිසාම පමණක් නොව ඇතැම් විට අස්වැන්නෙන් කොටසක්

ඉතිරි නොවේ. මෙයට අමතරව, සුළු ගොවීන් මුහුණ දෙන ගං වතුර, නියඟය, කැමි උවදුරු හා වෙනත් රෝගාබාධ වැනි ස්වභාවික විපත් නිසා අස්වනු මුළුමනින්ම අහිමි වී යාම හෝ අඩුවීමේ තර්ජනයන්ට මුහුණ පෑමට සිදු වේ. නිකර නිකර මිල උච්චාවචනය වීම නිසා සිදුවන අවාසියක වෙළඳපොල තත්ත්වය නිසා ද, මවුන්ට ලැබීමට නියමිත ආදායම නොලැබී යයි.

## කෘෂිකාර්මික නවීකරණය හා ණය අවශ්‍යතා වර්ධනය

ඉහත සඳහන් පසුබිම තුළ, 1960 දශකයේ සිට ඒ

**පාරිභෝගික කෘෂි ක්‍ෂේත්‍රයෙහි වගා කටයුතු වල නියැලී සිටින්නන්ගෙන් බහුතරය ඉතා කුඩා ඉඩම් හිමියන් හෝ එවැනි කුඩා ඉඩම් ආදිය බද්දට හෝ උකසට ගෙන වගා කරන සුළු ගොවීන් ය.**

සහ වෙනත් වගාවන් නවීකරණයට ලක්වීමත්, විශේෂයෙන්ම, 1977 පසු ගොවීන් වාණිජ වගාවන් දෙසට නැඹුරු

සඳහා දරනු ලබන වියදමට වඩා අධික විය. උදහරණ වශයෙන්, වර්තමානයේ ඒ අක්කරයක් වගා කිරීම සඳහා වැය වන සාමාන්‍ය

නිෂ්පාදන පිරිවැය රු. 15,000 ක් පමණ වන විට, අල අක්කරයක් වෙනුවෙන් රු 125,000 ක් වැය කිරීමට සිදු වේ.

කිරීමේ අයිතිය ණය හිමියා වෙත පවරා දීමට සිදුවීම වැනි වඩාත් අයහපත් බලපෑම් වලට ගොදුරු වීමට ගොවීන්ට සිදු විය. මෙය ගොවියාගේ දරිද්‍රතාවය වර්ධනය

සැපයීම සඳහා සෘජුවම කටයුතු කර තිබුණි. 1947-67 අතර කාලය තුළ දී මෙම ණය සැපයීමේ කටයුත්ත මෙහෙයවීමේ වගකීම වරින් වර ඉඩම් කොමසාරිස්, ආහාර නිෂ්පාදන, ගොවිජන සේවා ආදී වූ දෙපාර්තමේන්තු යටතට පත් කොට ඇත. සමූපකාර ඔස්සේ ගොවීන් විශාල ප්‍රමාණයකට ඉන් ප්‍රතිලාභ නොලැබීම, ලබාදුන් ණය සාර්ථකව අය කර ගැනීමට සමූපකාර අපොහොසත් වීම ආදී වූ කරුණු නිසා මෙම වැඩ පිළිවෙල අසාර්ථක විය. ණය ගනු දෙනු සම්බන්ධයෙන් වඩාත් නිපුණත්වයක් ඇති වාණිජ බැංකු ඔස්සේ ගොවීන්ට ණය ලබා දෙන්නන්ටත්, එය මෙහෙයවීම හා සුපරීක්ෂණය කිරීම මත බැංකුවට ලබාදීමටත් කලින් සඳහන් කළ පරිදි 1960 න් පසුව පියවර ගනු ලැබීය.

**1947-67 අතර කාලය තුළ දී මෙම ණය සැපයීමේ කටයුත්ත මෙහෙයවීමේ වගකීම වරින් වර ඉඩම් කොමසාරිස්, ආහාර නිෂ්පාදන, ගොවිජන සේවා ආදී වූ දෙපාර්තමේන්තු යටතට පත් කොට ඇත.**

**අවිධිමත් ණය වෙළඳ පොලෙහි පුහුරුවීම හා ස්වභාවය**

අධික නිෂ්පාදන වියදම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පුද්ගලික ණය දෙන්නන්, කඩ හිමියන්, වෙළඳුන්, නැදෑයන්, මිතුරන් ආදී වූ පිරිස් මත යැපීම සාමාන්‍ය දෙයක් බවට පත් විය. ඒ ඔස්සේ අවිධිමත් (ආයතනික නොවන) ණය වෙළඳපොල වඩාත් ප්‍රචලිත විය. මෙහි දී, නැදෑයන්, මිතුරන් වැනි අයගෙන් පොලියක් නොමැතිව මුදල් ලබාගත හැකි වුවත්, ණය දෙන්නන් වැනි ඇතැම් අයගෙන් ලබා ගන්නා මුදල් වෙනුවෙන් අධික පොලියක් ගෙවීමට සිදුවීම ද සාමාන්‍ය දෙයක් බවට පත් විය. ඇතැම් අවස්ථා වල දී, එය 24% ඉක්මවා යන තරම් වූ චාර්මික පොලියකි. මෙම ඉහළ පොලී අනුපාතයන්ට අමතරව ණය සපයන්නාගේ නොයෙකුත් බැල-මෙහෙකම් කිරීමට සිදුවීම, තම නිෂ්පාදන ඔහු විසින් නියම කරනු ලබන මිල ගණන් වලට ඔහුටම දීමට සිදුවීම සහ ඔහුගෙන් පොහොර, කෘමිනාශක ආදිය හා පාරිභෝගික ද්‍රව්‍ය ණයට ලබා ගැනීමේ දී ඔහු නියම කරනු ලබන මිල ගණන් වලට ලබා ගැනීමට සිදුවීම, ලබා ගත් ණය ගෙවීමට නොහැකි වන අවස්ථා වල දී ඉඩමේ වගා

කරන කාරණයක් බව පාලකයන්ට අවබෝධ වී තිබුණි.

**රාජ්‍ය අනුග්‍රහය හා ආයතනික ණය වෙළඳ පොලෙහි පිබිදීම**

ආයෝජන අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් සුළු ගොවීන් මුහුණ දෙන අතේක විධ දුක් - ගැහැට තුරන් කරලීම සඳහා සමූපකාර බැංකු හා රාජ්‍ය ආයතන හරහා සහනදායී පදනමක් යටතේ ණය සැපයීමට කෙලින්ම රජය මැදිහත් වීම මෙරට සුළු ගොවි ක්ෂේත්‍රයෙහි අභිවෘද්ධිය සඳහා ගත් වැදගත් පියවරක් බව සඳහන් කළ යුතුය. මේ ආකාරයට සුළු ගොවි ක්ෂේත්‍රයෙහි ණය අවශ්‍යතා සැපිරීම සඳහා මුල දී රාජ්‍ය බැංකු ද, පසුව පෞද්ගලික බැංකු ද, සම්බන්ධ කර ගනිමින් 1960 දශකයේ මුල් අවධියේ සිට මහා පරිමාණ වැඩ සටහනක් ක්‍රියාත්මක කළ රජයෙහි මෙයට පෙර වූ කාර්යභාරය ද සුළු කොට සැලකිය නොහැකිය. 20 වෙනි ශත වර්ෂයේ මුල් භාගයේ සිටම සමූපකාර සමිති බිහි කිරීම සඳහා අත - පතක් සම්මත කරමින් ග්‍රාමීය ණය අවශ්‍යතා සුළු වශයෙන් හෝ සපුරාලීම කෙරෙහි රජය අවධානය යොමු කොට තිබේ. පසු ගිය කාලයේ එම සමිති මාර්ගයෙන් ද ගොවීන්ට ණය

රාජ්‍ය හා වාණිජ බැංකු මාර්ගයෙන් ගොවි ණය ලබාදීමේ කටයුත්ත 1967 වසරේ සිට ඇරඹුණි. එයට ග්‍රාමීය ණය අවශ්‍යතා සැපිරීම වෙනුවෙන්ම 1961 දී පිහිටවනු ලැබූ මහජන බැංකුවත් ජනසතු කරනු ලැබූ එකක් වූ ලංකා බැංකුවත් දායක විය. පසුව පුද්ගලික බැංකුවක් වූ හැටන් නැෂනල් බැංකුවත් එක් විය. වඩාත් ප්‍රගතිශීලී ගති ලක්ෂණ මෙන්ම පසු බැසීම් ද ණය සැපයීමට කෙලින්ම රජය මැදිහත් වීම මෙරට සුළු ගොවි ක්ෂේත්‍රයෙහි අභිවෘද්ධිය සඳහා ගත් වැදගත් පියවරක් බව සඳහන් කළ යුතුය.

සහිත මේ දකවාත් ක්‍රියාත්මක වන එය සම්ප්‍රදායික වශයෙන් ගත් කල අසාර්ථකත්වය ට පත් වූ වැඩ සටහනක් බව පැවසිය හැකිය. විවිධ හේතූන් නිසා මුල සිටම

අසාර්ථක ලක්ෂණ පෙන් වූ එහි දුර්වලකම් මහ හැරවීම සඳහා වරින් වර නව ප්‍රතිපත්තීන් යටතේ නොයෙකුත් වෙනස්කම් සිදු කරනු ලැබුණි. ඒවා එකිනෙකට වෙනස්

ප්‍රමාණයකට පමණි.

වාණිජ බැංකු මස්සේ කෘෂි ණය සැපයීමේ වැඩ පිළිවෙල අසාර්ථක වීමට හේතු වූ කරුණු

**වාණිජ බැංකු මස්සේ ක්‍රියාත්මක කල කෘෂි ණය සැපයීමේ වැඩ පිළිවෙල අසාර්ථක වීම කරුණු කිහිපයක් මගින් දක් වේ.**

තම වලින් හඳුන්වනු ලැබූ ණය යෝජනා ක්‍රම වශයෙන් ක්‍රියාත්මක විය. ඒ අනුව, 1967 - 73 දක්වා තව කෘෂිකාර්මික ණය වැඩ සටහන ලෙස ද, 1973-86 දක්වා විස්තීරණ කෘෂිකාර්මික ණය වැඩ සටහන ලෙස ද, එය හඳුන්වනු ලැබුණි.

**අසාර්ථකත්වය හා බලපෑ කරුණු**

වාණිජ බැංකු මස්සේ ක්‍රියාත්මක කල කෘෂි ණය සැපයීමේ වැඩ පිළිවෙල අසාර්ථක වීම කරුණු කිහිපයක් මගින් පිළිබිඹු කර තිබේ. එනම් වසරින් වසර ලබා දෙනු ලැබූ ණය මුදල් ප්‍රමාණය අඩුවීම, ණය ලබා ගන්නා ගොවීන්ගේ ප්‍රමාණය අඩුවීම, ආපසු ගෙවනු ලබන ණය ප්‍රමාණය අඩුවීම සහ ණය ආපසු ගෙවනු නොලැබූ ගොවීන් ප්‍රමාණය වැඩිවීම, ණය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබූ ගොවීන්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවීම, බැංකු ආයතන සුළු ගොවීන්ට ණය ලබාදීම සඳහා ඉදිරිපත් වීමට අකමැති වීම යනාදියයි.

මෙහි සඳහන් කල කරුණු මගින් අසාර්ථකත්වයේ සලකුණු ගෙන හැර දක්වන කෘෂි ණය සැපයීමේ වැඩ සටහන මගින් ප්‍රතිලාභ ලබාදීමට හැකි වී ඇත්තේ මෙරට සිටින සුළු ගොවීන්ගෙන් 5% කටත් අඩු ප්‍රමාණයකට සහ එම ක්‍ෂේත්‍රයෙහි ඉඩම් වලින් ඉතා අල්ප

සලකා බලන විට අංශ දෙකකින් ඒ කෙරෙහි අවධානය යොමු කිරීමට සිදු වේ. පළමු වැන්න නම් ණය ලබා ගන්නා ගොවියාගේ පැත්තෙන් ඉදිරිපත් කල හැකි කරුණු වන අතර දෙවැන්න වන්නේ ණය ලබා දෙනු ලබන බැංකු ආයතන පැත්තෙන් ඉදිරිපත් කල හැකි කරුණු වේ. මෙහි දී, ගොවියා කෙරෙහි අවධානය යොමු කර බලන විට ඔහු ණය නොගෙවා පැහැර හැරීම මෙම වැඩ පිළිවෙල අසාර්ථක වීම කෙරෙහි බෙහෙවින් බලපා ඇති කාරණයකි. මෙසේ ගෙවීම පැහැර හැරීම බැංකු ආයතන විසින් ණය කපා හැරීම කෙරෙහි බලපා තිබේ. විවිධ අවස්ථාවන් හි දී, බලයට පත් විවිධ රජයන් මගින් ද, දේශපාලන පොරොන්දු පදනම් කර ගනිමින් එසේ ණය කපා හැරීමට පෙළඹී තිබේ. මෙසේ ණය කපා හැරීම නිසාම 'රජය ණය කෙරෙහි දඩි ප්‍රතිපත්තියක් අනුගමනය නොකරනවා' යනා දී ලෙස වැරදි ආදර්ශයක් ගොඩ නැගී ඇතිවාට අමතරව රාජ්‍ය ණය කෙරෙහි ගොවීන් තුළ වැරදි

ඇත්තේ ගොවි ණය ද, ආහාර සහනාධාර මෙන් රජය විසින් ලබා දෙනු ලබන සහනාධාර ලෙස සැලකීමට ගොවීන් පුරුදු වී ඇති බවයි. මෙම ලිපියෙහි මුල් කොටසෙහි දක් වූ ආකාරයට සුළු ගොවි ක්‍ෂේත්‍රයෙහි ස්වභාවය අනුව, එමගින් උපයන අඩු ආදායම් තත්ත්වය හෝ ස්වභාවික ආපද හේතුවෙන් කිසිදු ආදායමක් නොලැබීම නිසා ණය ගෙවීමට නොහැකි වීම හැරුණු කොට ඉහත දක් වූ වැරදි ආකල්ප හේතුවෙන්, හැකියාව තිබියදීත් ණය නොගෙවීමට ඇතැම්හු පෙළඹී සිටිති.

බැංකු ආයතන පැත්තෙන් සලකා බලන විට, එල්ල වී ඇති චෝදනාවක් වී ඇත්තේ ඒවා මගින් සහභාගිත්ව ප්‍රවේශයක් අනුගමනය කරනු වෙනුවට දඩි නිල - බලවාදී හා අධිකාරී බලයක් සහිතව පහසුවෙන් සැපිරිය නොහැකි නීති - රීති හා රෙගුලාසි අනුව කටයුතු කිරීමයි. දුප්පත් ගොවීන්ට ණය ලබා ගැනීමේ දී දඩි දුෂ්කර තත්ත්වයකට මුහුණ පෑමට මෙන්ම අධික කාලයක් හා වියදමක් දැරීමට සිදු ව තිබේ. මේ හේතුව නිසාම රාජ්‍ය බැංකු, ආයතන මාර්ගයෙන් ලබා ගන්නා සහනදායී ගොවි ණය සඳහා සුළු ගොවීන්ට අවසානයේ ගෙවීමට සිදුවන සැබෑ පොලිය (ණය ලබා ගැනීම සඳහා දරන සියළු වියදම් හා ඒ වෙනුවෙන් අහිමි වන කාලය සඳහා ද වටිනාකමක් දී

**සමහර අධ්‍යයනයන් මගින් පෙන්වා දී ඇත්තේ ගොවි ණය ද, ආහාර සහනාධාර මෙන් රජය විසින් ලබා දෙනු ලබන සහනාධාර ලෙස සැලකීමට ගොවීන් පුරුදු වී ඇති බවයි.**

ආකල්පයක් ගොඩනැගීම කෙරෙහි ද බලපා ඇත. සමහර අධ්‍යයනයන් මගින් පෙන්වා දී

පොලිය ගණනය කල විට) ඔවුන් අවිධිමත් ණය වෙළඳපොල තුලින් ලබා ගන්නා ණය සඳහා ගෙවන

සොලියටත් වඩා වැඩි යැයි ඇතුළු  
 හි තර්ක කරති. මේ හේතුව  
 නිසාම දැඩි දුෂ්කර තත්ත්වයකට  
 පත්වන දුප්පත් ගොවියාට ණය  
 ආපසු ගෙවීම කෙරෙහි ද එය  
 බලපෑමක් වීමේ හැකියාව පවතී.

කුඩා කණ්ඩායම් හා සමිති බිහි  
 කිරීම, පරිපාලනමය හැකියාව හා  
 ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය  
 කුලලතා වර්ධනය (සමාජයීය  
 මැදිහත් වීම) යනාදිය ක්‍ෂුද්‍ර ණය  
 යන සංකල්පයට ඇතුළත් වේ.

හා ක්‍රියාත්මක වන විකුණු ණය  
 යෝජනා ක්‍රම, ගොවි ජන බැංකු  
 වැඩි සටහන, සමෘද්ධි බැංකු වැඩි  
 පිළිවෙල සමූහකාර බැංකු යනාදිය  
 එවැනි රාජ්‍ය අනුග්‍රහයෙන්  
 ක්‍රියාත්මක ක්‍ෂුද්‍ර ණය යෝජනා  
 ක්‍රමයන්ට නිදසුන් කිහිපයකි.

**ග්‍රාමීය සමිති සංවිධාන හා  
 මරණාධාර සමිති ද, ඒවායේ  
 උනන්දුව හා ඕනෑකම මත ගොවි  
 ණය සැපයීමට ඉදිරිපත් වී ඇති  
 ප්‍රජා සංවිධානයන් ය.**

ස.ණ.ස හා සර්වෝදය බැංකු  
 සංගම් රාජ්‍ය නොවන ආයතන  
 මගින් උනන්දු කර බිහි කර ඇති  
 එවැනි ආයතන යන්ට  
 උදහරණයන් වේ. ග්‍රාමීය සමිති  
 සංවිධාන හා මරණාධාර සමිති  
 ද, ඒවායේ උනන්දුව හා ඕනෑකම  
 මත ගොවි ණය සැපයීමට  
 ඉදිරිපත් වී ඇති ප්‍රජා  
 සංවිධානයන් ය.

**අර්ධ ආයතනික (අඩ වශයෙන්  
 විධිමත්) ණය වෙළඳපොල  
 සඳහා අනුග්‍රහය හා වර්ධනය**

රාජ්‍ය අනුග්‍රහය යටතේ  
 බැංකු මගින් සහනදායී ලෙස කෘෂි  
 ණය ලබාදීමට ගත් වැඩි පිළිවෙල  
 අසාර්ථක වීමත් සමඟ 1980  
 දශකයේ මැද භාගයෙහි පමණ  
 සිට අර්ධ ආයතනික ණය ක්‍රම  
 කෙරෙහි දැඩි විශ්වාසයකින්  
 ගොවීන් පෙළඹ වීමට කටයුතු  
 කළේය. මේ ප්‍රවණතාව ශ්‍රී ලංකාව  
 පමණක් නොව සමාන සමාජ -  
 ආර්ථික ලක්ෂණ ඇති සෙසු  
 තුන්වන ලෝකයේ රටවල් තුළින්  
 ද දකගත හැකි ය. විශේෂයෙන්ම,  
 මේ ප්‍රවණතාවය ඔස්සේ ක්‍ෂුද්‍ර ණය  
**(Micro - Credit)** නම් වූ  
 සංකල්පය පසුගිය දශක  
 ඵකභවාරක පමණ කාලයක සිට  
 මෙම රටවල බෙහෙවින්  
 ජනප්‍රියත්වයට ලක් වූ එකක් බවට  
 පත්ව තිබේ. මෙයින් අදහස්  
 කරන්නේ ස්වයං රැකියා සහ  
 ආදායම් වර්ධනය කිරීම අරමුණ  
 කොට, කුඩා ව්‍යාපාර ඇරඹීම  
 සඳහා සුළු පරිමාණයේ මූල්‍ය  
 පහසුකම් සැලසීම යි. ඉතරුම්  
 වර්ධනය, ණය යෝජනා ක්‍රම බිහි  
 කිරීම හා පවත්වාගෙන යාම  
 සඳහා (මූල්‍යමය මැදිහත් වීම්)  
 මෙන්ම ස්වශක්තිය ගොඩ නැගීම,

බැංකු ආදී වූ ආයතනික  
 ණය ලබා ගැනීමේ දී දුප්පත්  
 ගොවීන්ට මුහුණ දීමට සිදුවන  
 ණය වෙනුවට හිලවි කල හැකි  
 දෙයක් නොමැති වීම, අධික නීති  
 - රීති හා රෙගුලාසීන් නිසා ණය  
 ලබා ගැනීමට දිගු කාලයක්  
 මෙන්ම අධික මුදලක් වැය වීම  
 යනාදි ප්‍රශ්න ක්‍ෂුද්‍ර ණය යෝජනා  
 ක්‍රම යටතේ පහසුවෙන් විසඳීමට  
 හැකි බව පිළිගැනේ. ඒ ඔස්සේ  
 කණ්ඩායම් ඇපවීම, සමාජීය  
 වශයෙන් කරන පෙළඹවීම ආදිය  
 නිසා ණය ආපසු අය කර ගැනීම  
 පහසුවන අතර ඉතිරි කිරීම් කිරීම  
 හේතුවෙන් ඒවා ණය වෙනුවෙන්  
 හිලවිවට තැබිය හැකිය. ණය  
 ලාභීන්ගේ සහභාගිත්වයක් ඇති  
 සමිති සමාගම් ඔස්සේ ණය  
 සැපයීම කෙරෙන නිසාත්, ඒවා  
 නිතර රැස්වන නිසාත්, ණය ලබා  
 ගැනීමේ දී මුහුණ දෙන ලබන  
 බොහෝ අවහිරකම් මග හරවා  
 ගැනීමට හැකියාව පවතී.

ඉහත දක් වූ පරිදි ක්‍ෂුද්‍ර  
 ණය යෝජනා ක්‍රම යටතේ ගොවි  
 ණය සැපයීම, බෙහෙවින් ප්‍රචලිත  
 වීම නිසා ග්‍රාමීය ණය  
 වෙළඳපොල තුළ අර්ධ ආයතනික  
 (අර්ධ විධිමත්) මාර්ග ණය  
 සැපයීමේ මාධ්‍යයක් ලෙස බැංකු  
 වැනි ආයතනික මාර්ග ද අභිබවා  
 මූලික ස්ථානයකට පත් වී තිබේ.  
 ඉතා මෑත කාලයේ දී (2001-  
 2002 මහ කන්නය තුළ දී)  
**හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි  
 කටයුතු පර්යේෂණ හා පුහුණු  
 කිරීමේ ආයතනය** මගින්  
 අනුරාධපුර දිස්ත්‍රික්කයේ  
**රාජාංගනය** මහා ජනපද  
 ව්‍යාපාරය හා **කැකිරාව** ප්‍රදේශයේ  
 පිහිටි සුළු වාරි මාර්ග දෙකක්  
 ඇසුරෙන් කරනු ලැබූ කෘෂි ණය  
 පිළිබඳ අධ්‍යයනයකට අනුව,  
 ගොවීන් විසින් ලබා ගන්නා ණය,  
 සංඛ්‍යාව අනුව 38% ක් අර්ධ

12 වෙනි පිටුව.....

**ජේ.කේ.එම්.ඩී. වන්දසිරි**  
**අංශ ප්‍රධාන (වැ/බ)**  
**කෘෂි ප්‍රතිපත්ති හා ව්‍යාපෘති**  
**අගයීම් අංශය**  
 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි  
 කටයුතු පර්යේෂණ හා පුහුණු  
 කිරීමේ ආයතනය.

**06 වෙනි පිටුවෙන්.....(ඉතිරි)  
ගොවි ණය අරමුදල.....**

ආයතනික මාර්ග හා 17% ක් ආයතනික මාර්ග වලින් ලබා ගන්නා ණය මගින් නියෝජනය වේ. ඔවුන් විසින් ලබා ගන්නා

ණය වල වටිනාකම අනුව 30% ක් අර්ධ ආයතනික මාර්ග හා 21% ක් ආයතනික මාර්ග වලින් ලබා ගන්නා ණය මගින් නියෝජනය දැකිය හැකිය. මෙම අධ්‍යයනයටම අනුව, කැපී ණය සැපයීම සම්බන්ධයෙන් මෑත කාලයේ දී, අර්ධ - ආයතනික

ආයතන ප්‍රවලිත වීම නිසා සපයනු ලබන ණය සංඛ්‍යාව හා එහි වටිනාකම අනුව, ග්‍රාමීය ණය වෙළඳ පොලෙහි දැකී ඉල්ලුමෙන් අඩක් පමණ සපුරා ලීමට අර්ධ ආයතනික හා ආයතනික ණය සැපයීමේ මාර්ග යන දෙඅංශයම සමත්ව සිටී.



# ගොවි ජනතා

'ගොවි ජනතා' සභරාව පිළිබඳ ඔබ දක්වන අදහස් හා ප්‍රතිචාර අපි ඉතා අගය කොට සලකමු. එසේම, ඒවා ඉදිරි කලාපයන් හි පල කිරීමට ද කටයුතු කරනු ලැබේ. එබැවින්, එවැනි දෑ, සම සංස්කාරක වෙත පහත සඳහන් ලිපිනයට යොමු කළ හැකිය.

සම සංස්කාරක  
ගොවි ජනතා

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය  
114, විජේරාම මාවත,  
කොළඹ 07.

දුරකථන - 696981, 698540-41  
දිගුව 281